

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය



ව්‍යවසායකත්වය සහ කුඩා ව්‍යාපාර කළමනාකරණ සහතිකපතු වැච්සවහන

අවසාන පරීක්ෂණය - 2006/2007

MCC 1103- මූලික සංඛ්‍යානය හා ආර්ථික විද්‍යාව

192

කාලය - පැය දෙක (02) පි.

දිනය - 2007.01.27 වේලාව - පෙ.ව.10.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා

පොදු උපදෙස් -

1. A කොටසෙන් ප්‍රශ්න 2 ක් සහ B කොටසෙන් ප්‍රශ්න 2 ක් වනසේ ප්‍රශ්න හතරකට (04) පිළිබුරු සපයන්න.
2. එක් කොටසකට පැය බැහින් කාලය වෙන් කරන්නේ නම් මැනවී.
3. එක් එක් කොටසට පිළිබුරු වෙන් වෙන්ව බාර දෙන්න.
4. ප්‍රස්ථාර කොළ සපයනු ලැබේ.
5. වැඩ සටහන් ගත කළ තොගුකි ගණක යන්තු හාවතා කළ හැකිය.
6. සියලුම ප්‍රශ්නවලට සමාන ලක්ෂණ ලැබේ.

A කොටස - ආර්ථික විද්‍යාව

01. (i) නිෂ්පාදන හැකියා වකුය උපයෝගී කරගෙන පහත සඳහන් දැ විස්තර කරන්න.
- (a) තේරීම සහ හිගතාවය
 - (b) අකාර්යක්ෂම නිෂ්පාදන මට්ටම්
 - (c) ලගාවිය තොගුකි නිෂ්පාදන මට්ටම්
- (ලක්ෂණ $4 \times 3 = 12$)
- (ii) වෙළඳපල ආර්ථික තුමයක් නිඛෙන රටක තෙවැදුරුම් මූලික ආර්ථික ප්‍රශ්න විසඳුන්නේ කෙසේද යන්න ප්‍රූහුයින් පැහැදිලි කරන්න.
- (ලක්ෂණ 13)
02. (i) ඉල්ප්‍රම් න්‍යාය යනු කුමක් ද?
- (ලක්ෂණ 05)
- (ii) "ඉල්ප්‍රම් වෙනස්වීම සහ ඉල්ප්‍රම් ප්‍රමාණයේ වෙනස්වීම යන්නෙන් එකම දෙය අදහස් තොගරයි." මබ එකය ද? රුප සටහන් ආගුයෙන් පැහැදිලි කරන්න.
- (ලක්ෂණ 08)
- (iii) පහත සඳහන් අවස්ථාවල ප්‍රතිඵලයන් ඉල්ප්‍රම් සහ සැපයුම් විශ්ලේෂණය උපයෝගී කරගෙන පැහැදිලි කරන්න.
- (a) දැක් නියගයක් හේතුවෙන් දිවයිනෙහි කෙසෙල් වගාව විනාශ වීම.
 - (b) අනාගතයේ ද යතුරුපැදිවල මිල වැඩිවීම මහජනතාව අරේක්ංග කරයි.
 - (c) තිරිණ පිටිවල මිල වැඩිවීම නිසා, පාන් සඳහා වෙළඳවල
 - (d) පුද්ගලයින්ගේ ආදායම වැඩිවීම නිසා, වර්ණ රුපවාහිනී සඳහා වෙළඳපල
- (ලක්ෂණ $3 \times 4 = 12$)

03. පහත සඳහන් දී ලුණුවින් විස්තර කරන්න.

- (a) වැඩිවන ආච්චරික පිරිවැය
- (b) වට්තනාකම් පූරුෂ ආර්ථික විග්‍රහය (Normative Economic analysis)
- (c) කළුපයාධිකාරී වෙළුදුලු
- (d) ගුල්ලුම සඳහා රාජ්‍යය බුදු සහ සහනාධිකර බලුපානා ආක්‍රාරය
- (e) විශාලිකාරෘතයේ තීව්‍යතා වාසි

(ලකුණු $5 \times 5 = 25$)

04. මෙහේ මිකුරුවක් අවන් හැඳුක් ඇරිසීමට අදහස් කරගෙන සිටිමි. වෙළුදුහාල ව්‍යුහයන් ගැන අවධාරිතයෙක් ඇති පුද්ගලයෙකු මලුක, මුළුව ක්‍රියාත්මක විෂට සිදුවන එවුමුදුපාලෙහි කත්ත්වය ගැන පැහැදිලි සිරිමක් කරන්න. එම දැනුම, මුළුව සාර්ථකව ව්‍යාපාරය කරගෙන යාමට සේසේ උපකාරී ගෙවිය ද?

(ලකුණු 25)

B කොටස - සංඛ්‍යානය

01. (a) අයෙන්න. (i)
$$\begin{array}{r} 14 \\ \hline 4 | 11 \\ \hline \end{array}$$

(ii) $8 \times (4)^{\frac{3}{2}}$

(iii) ලකුණු 243 (ලකුණු 09)

(ආ) පහත සම්කරණ විසඳුන්න.

- (i) $3x^2 = 5(x^2 - 10)$
- (ii) මිනිසා පිට්‍රා පැයට කි.ම්.4 ක ප්‍රේගෝන් ගමන් කරයි. මහු පැයට කි.ම්. $3\frac{2}{3}$ ක වෙශයෙන් ගමන් කර නිශ්චිතන් නම් ඉහත දුර ප්‍රමාණය යාමට වැඩිදුර කව් පැය 3 ක් ගන්. A හා B අතර දුර ගණනය කුරන්න.

(ලකුණු 16)

02. (අ) පහත සංකෘත පැහැදිලි කරන්න.

- (i) නියුතු රාමුව
- (ii) නියුතුම් දෙශී

(ලකුණු 08)

(ආ) ප්‍රාථමික හා දුරිකිඩික ද්‍රව්‍ය අතර වෙනස පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(ඇ) පහත සඳහන් දැන්ත එකඟ කිරීමේ තුෂ්‍යන්ගේ ව්‍යාපි හා අවාපි සාකච්ඡා කරන්න.

- (i) සංශ්‍ය නිරික්ෂණය
- (ii) කැඳුල් මාර්ගික ප්‍රශ්න මාලා
- (iii) සමුළු සාකච්ඡා

(ලකුණු 12)

03. දෙක්සේන්ස් 30 දැනෙකු විසින් පසුගිය වර්ෂය තුළ ලබා ගත්තා ලද නිවාඩු පිළිබඳ දත්ත පහත දැක්වේ.

32	32	33	32	31	32
33	31	34	33	32	32
30	34	32	30	31	33
33	32	33	31	32	31
32	30	33	33	31	34

- (i) ඉහත සඳහන් දත්ත සඳහා අපමුණිත සංඛ්‍යාත ව්‍යාප්තියන් ගෞඩ නගන්ත. (ලකුණු 08)
- (ii) ඉහත දත්ත නිරුපනය කිරීමට සුදුසු ප්‍රස්ථාරයක් අදින්ත. (ලකුණු 07)
- (iii) මධ්‍යනය හා සම්මත අපගමනය ගණනය කරන්ත. (ලකුණු 10)

පිළිකම් ඇවේරිණි.